

This report was prepared by Fitch in English only. The company may prepare or arrange for translated versions of this report. In the event of any inconsistency between the English version and any translated version, the former shall always prevail. Fitch is not responsible for any translated version of this report.

# FitchRatings

ෆිච් රේටින්ග්ස් ආයතනය, පීපල්ස් ලීසිං සමාගමේ **Fitch A+(lka); Outlook Stable** ශ්‍රේණිගත කිරීම තහවුරු කරයි.

ෆිච් රේටින්ග්ස්- කොළඹ- සැප්තැම්බර් මස 1වනදා: ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීපල්ස් සමාගම අනාගත අපේක්ෂිත ස්ථාවරත්වයක් සහිත 'A+(lka)' ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් හිමි සමාගමක් බව තහවුරු කෙරුණි. ඒ සමඟම ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණයකර සඳහාද 'A+(lka)' ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් තහවුරු කරනු ලැබීය.

## ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාමාර්ග

ආයතනය/ණය	ශ්‍රේණිගත කිරීම	ප්‍රමුඛත්වය
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්	ජාතික A+(lka) තහවුරුකරන ලදී	A+
ෆිනෑන්ස් පීපල්ස් සමාගම	දිගුකාලීන	(lka)
ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණයකර	ජාතික A+(lka) තහවුරුකරන ලදී	A+
ණයකර	දිගුකාලීන	(lka)

අතිරේක ශ්‍රේණිගත කිරීම් විස්තර නිරීක්ෂණය

## ප්‍රමුඛ ශ්‍රේණිගත කිරීමේ ප්‍රේරණයන්

පීපල්ස් ලීසිං සමාගමේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම මෙහෙයවනු ලබන්නේ එහි ස්වාධීන පැතිකඩ මගිනි. එමගින් ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් (FLC) ලෙස එහි ස්ථාපිත ගනුදෙනුකිරීමේ ස්වභාවය පිළිබිඹු වූයේ වසර 2021 මාර්තු මස අවසානය වනවිට මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත්‍රයෙහි සමස්ත වත්කම්වලින් 12%ක වෙළෙඳ කොටසක් එම සමාගම සතුවීම හා සමාගමෙන් 75%ක බැඳීමක් රාජ්‍ය පාලනයෙහි පවතින මහජන බැංකුව (ශ්‍රී ලංකාව) (AA-(lka)Stable) සතුවීමේ ප්‍රතිලාභය සමාගම සතුවීම සමගිනි. එමෙන්ම පීපල්ස් ලීසිං සමාගම මෙම ශ්‍රේණිගත කිරීම ග්‍රහණය

කරගත්තේ එහි අවදානම් නැඹුරු ස්වභාවය හා මෙහෙයුම් තත්ත්වයන්ට වඩාත් ග්‍රහණශීලී පාරිභෝගික කොටස් වෙත නිරාවරණය හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පරිසරය අභියෝගාත්මකව පවතී. එනම් කොරෝනා වෛරස වසංගතයෙන් හටගත් බාධක හේතුවෙන් වසර 2020දී ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදනය 3.6%කින් සංකෝචනය විය. වසර 2021 හා 2022දී එහි ආර්ථික නැගීසිටීමක් අප විසින් පූර්වානුමානය කරන නමුත් එය රදාපවතින්නේ වසංගත තත්ත්වයෙහි විකාශනය මතය. ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත්‍රයෙහි මෙහෙයුම් පරිසරය අප තක්සේරු කරන්නේ දීර්ඝ කාලයක් පැවති රථවාහන ආනයන සීමාවන්ද ඒකාබද්ධ කරමිනි. මන්ද රථවාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම ව්‍යාපාරයකි.

දුෂ්කර මෙහෙයුම් තත්ත්වයන් තුළදී ආසන්න හා මධ්‍යකාලීනව පීළස්සි සඳහා වත්කම් ගුණාත්මකතාව පිළිබඳ අවදානමක් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සය මසක හිඟ ගෙවීම් පදනම් කරගෙන නියාමන දළ අක්‍රීය ණය අනුපාතය පීපල්ස් ලීසිං සමාගම විසින් වාර්තා කර ඇත. වසර 2021 මාර්තු මසින් අවසන්වූ මූල්‍ය වර්ෂයේදී එය 9.2%ක් වූ අතර එය (FY 21) (FY 20: 9.1%) ඉහළයමින් පවතින්නකි. නමුත් එම අනුපාතය අදාළ ක්ෂේත්‍රයෙහි සාමාන්‍යය වන 11.3%ට වඩා පහල අගයක පවතින්නකි. පියවර 3 ණය (දින 90කට වඩා හිඟ ගෙවීම් සහිත) පදනම් කරගත් අපහායනය වූ ණය ඉහළ තත්ත්වයක පවතින්නේ 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී 21.0%ක් ලෙසිනි. (එය 2020 මූල්‍ය වර්ෂයේ 20.4%ක්වේ.) එයින් වත්කම් ගුණාත්මකභාවයට ඇති කරන බලපෑම ලිහිල් කරගැනීමේ විසඳුම ලෙස පීපල්ස් ලීසිං සමාගම දකින්නේ මූල්‍ය වත්කම් අනාවරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම වේ. එනම් සම්ප්‍රදායික ලෙස ආර්ථික තත්ත්වයන්ට වැඩි වශයෙන් නිරාවරණයවන වාණිජමය රථවාහන මත අවම ලෙස රදා පැවතීමය. නොගෙවූ ණය සඳහා වූ ණය අලාභ දීමනා ආවරණය 2021 මූල්‍ය වර්ෂයේදී 31.3% සිට 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී 35.0% දක්වා ඉහළ ගිය අතර අතිරේක ප්‍රතිපාදනද මෙය තුළ ඇතුළත් වේ.

පීපල්ස් ලීසිං සමාගමේ ඉපයීම් හා ලාභ ලැබීම් වර්ධනය විය හැක. නමුත් ඉහළ ණය පිරිවැය හේතුවෙන් කෙටිකාලීනව ඇතිකරන පීඩනය එළෙසින්ම පවතී. එසේ තිබියදීත් ආදායම් ඉපදවීමේ වර්ධනයක් අත්පත් කරගත හැක. 2020 මුදල් වර්ෂයේදී 4.2%ක්වූ සාමාන්‍ය වත්කම් මත බදු පෙර ශුද්ධ ආදායම 2021 මූල්‍ය වර්ෂයේදී 5.0% ලෙස වර්ධනය වී ඇත. නමුත් අපහායනයට පෙර මෙහෙයුම් ආදායමෙන් 76.5%ක් වූ අපහායන ගාස්තු හේතුවෙන්, 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී එම ප්‍රතිශතය 1.1% දක්වා පහත වැටුණි.

අප අපේක්ෂා කරන්නේ කෙටි හා මධ්‍යකාලීනව විභව ප්‍රසාරණයක් සමඟින් යහපත් තෝලනයක් පවත්වාගැනීමය. ආයතන තෝලනයෙහි තිරසාරත්ව වර්ධනය මනිනු ලබන්නේ එහි ණය, ස්පෘෂ්‍ය හිමිකම හි අනුපාතිකයක් ලෙස දැක්වීමෙනි. පීපල්ස් එම අනුපාතය 2020 මූල්‍ය වර්ෂයේදී 4.0x ක් වූ අතර 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව වන

විට 3.1x ලෙස දැක්විණි. මෙය ශේෂ පත්‍රයේ හැකිලීමක් පිළිබිඹු කරන අතර, පාඩු අවශෝෂණය සඳහා ස්චාරකෂකයක් සපයයි. 2021 මූල්‍ය වර්ෂයේදී පළමු පෙළ හා සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණවත්බවෙහි අනුපාතය පිළිවෙලින් 17.7% හා 18.6% දක්වා වර්ධනය විය. (2020 මූල්‍ය වර්ෂයේදී 15.1% හා 16.0%කි) එය අවම නියාමන අවශ්‍යතාවන්ට ඉහළින් පැවති අතර ක්ෂේත්‍රයේ එම අගය 13.6%ක්ව පැවතුණි.

පීපල්ස් ලීසිං සමාගමේ අනාරක්ෂිත ණය, මුළු ණය ප්‍රමාණයට අනුපාතිකයක් ලෙස ක්ෂේත්‍රයේ සෙසු සමාගම්වලට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. මෙය තුළින් පීපල්ස් හි මූල්‍ය නම්‍යශීලීතාව පිළිබිඹුවන අතර මෙයට හේතුව වන්නේ ඔවුන් සතු ඉහළ තැන්පතු ප්‍රමාණය ය. එහි ප්‍රධාන අරමුදල් මූලාශ්‍රය වන්නේ තැන්පතුවය. ඔවුන්ගේ ණය වර්ධනයක් ඇති වුවද, මධ්‍යකාලීනව හෝ අරමුදල් මිශ්‍රණයේ සැලකිය යුතු වෙනසක් අපි අපේක්ෂා නොකරන්නෙමු. පීපල්ස් ලීසිං සමාගමේ අරමුදල් හා ද්‍රවශීලීතා ස්වභාවය ක්ෂේත්‍රයෙහි සෙසු සමාගම්වලට සාපේක්ෂව එහි මව් සමාගමවන මහජන බැංකුව (ශ්‍රී ලංකාව) සමඟ සබැඳියාවෙන් ප්‍රතිලාභ ලබන්නකි. එමගින් එහි තැන්පතු පදනමේ ස්ථාවරත්වය සඳහා සහාය වන අතර අරමුදල්වලට ප්‍රවේශය වැඩිදියුණු කරයි.

මූල්‍ය හා ලීසිං ආයතන ක්ෂේත්‍රයෙහි සෙසු සමාගම් සමඟ සැසඳීමේදී පීපල්ස් ලීසිං සමාගමේ අවදානම් නැඹුරුව කෙරෙහි අපි සැලකිලිමක් වූවෙමු. එහි ව්‍යාපාරික ආකෘතිය මධ්‍යගතවන්නේ රථවාහන මූල්‍ය පහසුකම් සැපයීමෙනි. 2021 මූල්‍ය වර්ෂයෙහි සමස්ත ණයවලින් 75%ක් හිමිවන්නේ ලීසිං හා රථවාහන ණය පහසුකම් මගිනි. එම පහසුකම් ණය ආපසු ගෙවීම් සහතිකකරන ඇප මත රඳාපැවතීමද ඉහළ තත්ත්වයක පවතී. නමුත් 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව හා 2021 මූල්‍ය වර්ෂය තුළ සමස්ත ණය දිගින් දිගටම සංකෝචනය වීමකට ලක්විය. වසංගතයට අදාළ රට වසාදැමීම් හා ණය පුළුල්කිරීමේ සීමාසහිත නැඹුරුවෙහි බලපෑම්වල ඒකාබද්ධවීමක් එම කාලය පුරා පිළිබිඹු විය. ණය පුළුල්කිරීම සඳහා වූ අපගේ පුරෝකථන තුළින් ණය පුළුල්කිරීමේ අපේක්ෂාවට සහයෝගය දැක්වීමට හැකිවූවක් නිහඬව පැවතුණි.

පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණයද එයට සමාන ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ලබා තිබේ. සමාගමේ වෙනත් ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය හිමියන්ටද එයට සමාන ශ්‍රේණිගත කිරීමක් හිමිවනු ඇත.

**ශ්‍රේණිගත කිරීමේ සංවේදීත්වයන්**

ධනාත්මක ශ්‍රේණිගත කිරීමකට/උසස්කිරීමකට තනි තනිව හෝ සාමූහිකව හේතු විය හැකි සාධක;

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම (CCC) හා මෙහෙයුම් පරිසරය මත ඇතිවන පීඩනය හේතුවෙන් මෑතකාලීනව වැඩිදියුණුවීමක් සිදු නොවීය හැක. ජාතික ශ්‍රේණිගතකිරීමේ මිනුම් මත ශ්‍රී ලංකාවේ ආයතනික සමස්තයේ ශ්‍රේණිගත කිරීම්වලට සාපේක්ෂව පීපල්ස් ලීසිං සමාගමේ ණය පැතිකඩ වර්ධනය මත මධ්‍යම හා දිගුකාලීන වැඩිදියුණුවීමක් අවිනිශ්චිත වේ. මෙය සිදුවිය හැක්කේ පීපල්ස් දැනට පවතින ශ්‍රේණිගත

කිරීමේ ශක්තීන් පවතින්නේ යැයි උපකල්පනය කරමින්, මෙහෙයුම් පරිසරය තුළින් පැන නගින අවදානම් අවශෝෂණය කරගත හැකි අයුරෙන් මූල්‍ය පැතිකඩ හි සැලකිලි යුතු වර්ධනයක් තුළිනි.

පීපල්ස් ලීසිං සමාගමේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ධනාත්මක ක්‍රියාමාර්ගයක් එහි ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය ශ්‍රේණිගත කිරීම විසින් අනුගමනය කරනු ඇත.

සෘණාත්මක ශ්‍රේණිගත කිරීමකට/පහත දැමීමකට තනිව හෝ සාමූහිකව හේතුවිය හැකි සාධක;

පහත වැටීමක් පැනනගින්නේ පීපල්ස් ලීසිං සමාගමේ සමස්ත ණය පැතිකඩ හි දුර්වලවීමක් තුළිනි. එවැන්නක් සිදුවිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආයතන සමස්තය හිමි කරගන්නා ජාතික තලයේ ශ්‍රේණිගත කිරීමක පදනමට සාපේක්ෂවය. අපගේ මූලික කරුණු අපේක්ෂාවන්ගෙන් ඔබ්බට ගිය මෙහෙයුම් පරිසරයක් තුළ සිදුවන අනුභවීන්ට පීපල්ස් ලීසිං සමාගමේ ශ්‍රේණිගත කිරීම් දැඩි සංවේදීත්වයක් දක්වයි. එමගින් එහි ප්‍රධාන ණය ප්‍රමිතික ක්‍රම තවදුරටත් දුර්වලවීමට හේතු විය හැක. විශේෂයෙන්ම ඒවා ලාභදායීතාව, ප්‍රාග්ධනීකරණය සහ තෝලනයට බලපෑ හැක. වත්කම්වල ගුණාත්මකභාවයේ ව්‍යුහාත්මක පිරිහීමක් හෝ අඛණ්ඩව සිදුවන පාඩු හා ප්‍රාග්ධන දුර්වලතාවන්වලට තුඩුදෙන ණය ප්‍රසාරණය තුළින් මෙය පැන නැගිය හැක.

පීපල්ස් ලීසිං සමාගමේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමෙහි පහත හෙලීමකදී ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය පහත හෙලීමක්ද සිදුවිය හැක.

ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ උත්ප්‍රේරණය සේ උපුටා දැක්විය හැකි වැදගත් මූලාශ්‍ර වෙත යොමුවීම.

විෂ්ලේෂණයේදී භාවිතාකරන තොරතුරුවල ප්‍රමුඛ මූලාශ්‍ර අදාළ නිර්ණායක තුළ විග්‍රහ කරනු ලබයි.

ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් මෙම වාර්තාව සකසන්නේ ඉංග්‍රීසි බසින් පමණි. මෙම වාර්තාවෙහි පරිවර්තනයක් සැකසීම සමාගම විසින් සිදු කළ හැක. කිසියම් පරිවර්තිත සංස්කරණයක් හා ඉංග්‍රීසි සංස්කරණය අතර කිසියම් ප්‍රතිවිරුද්ධ බවක් හෝ නොගැලපීමක් තිබුණහොත් සැමවිටම වලංගුවන්නේ පළමු පිටපතය. මෙම වාර්තාවෙහි කිසිදු පරිවර්තිත සංස්කරණයක් සම්බන්ධයෙන් ෆිච් රේටින්ග්ස් ආයතනය වගකියනු නොලැබේ. වැඩි විස්තර [www.fitchratings.com](http://www.fitchratings.com) වෙතින් ලබාගත හැක.

සහභාගීත්ව තත්ත්වය.

ශ්‍රේණිගත ආයතනයක් (හා/හෝ එහි නියෝජිතවරුන්) හෝ ව්‍යුහගත මූල්‍ය වෙත යොමුවීමේදී අනුගාමී නිකුත්කරන්නන් හැර, ගනුදෙනුකාර පාර්ශ්වයන් එකක් හෝ වැඩි ගණනක් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලයට සහභාගී වූ විටෙක නොමැති නම් ශ්‍රේණිගත

කිරීමේ ක්‍රියාවලියට කිසිවෙකු සහභාගී නොවූ විට හෝ අතිරේක තොරතුරු සැපයීම සිදුකරන්නේ ගැටළුව පවතින්නාගේ ලබාගත හැකි පොදු හෙළිදරව්වලින් ඔබ්බට යමිනි.

අදාළ නිර්ණායක.

- බැංකු නොවන මූල්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක. (වසර 2020 පෙබ. 29 දින ප්‍රකාශිත) (ශ්‍රේණිගත කිරීමේ සංවේදීත්ව උපකල්පන ඇතුළුව)
- බැංකු ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක. (වසර 2020 පෙබ. 29 දින ප්‍රකාශිත) (ශ්‍රේණිගත කිරීමේ සංවේදීත්ව උපකල්පන ඇතුළුව)
- ජාතික තලයේ ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක (වසර 2020 දෙසැ. 22 දින ප්‍රකාශිත)

අතිරේක හෙළිදරව්කිරීම්.

- ආයාචනාකිරීම් ස්වභාවය
- අනුමතකිරීමේ ප්‍රතිපත්තිය

අනුමතකිරීමේ ස්වභාවය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

විශාලනය.

සියලු ෆිච් ණය ශ්‍රේණිගත කිරීම් ඇතැම් සීමාවන් හා අත්හැරීම්වලට යටත් වේ. එම සීමාවන් හා හිමිකම් අත්හැරීම සම්බන්ධයෙන් පහත සඳහන් සබැඳියෙන් කියවන්න.

[HTTPS://WWW.FITCHRATINGS.COM/UNDERSTANDINGCREDITRATINGS](https://www.fitchratings.com/understandingcreditratings)

එයට අමතරව පහත සඳහන් කරුණු තවදුරටත් කියවන්න.

ප්‍රකාශන හිමිකම්.

Copyright © 2021 by Fitch Ratings, Inc., Fitch Ratings Ltd. and its subsidiaries. 33 Whitehall Street, NY, NY 10004. Telephone: 1-800-753-4824, (212) 908-0500. Fax: (212) 480-4435

අවසරයකින් තොරව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ප්‍රතිනිර්මාණය හෝ සම්ප්‍රේෂණය කිරීම සපුරා තහනම් වේ. සියලු හිමිකම් ඇවිරිණි. ශ්‍රේණිගත කිරීම් නිකුත්කිරීම හෝ පවත්වාගෙන යෑම හා වෙනත් වාර්තාවක් සැකසීමේදී එය බලපවත්වනු ඇත.

තවදුරටත් කියවන්න.

ආයාචනාකිරීමේ ස්වභාවය.

ෆිච් රේටිංග්ස් ආයතනය විසින් ඉහත සඳහන් ශ්‍රේණිගත කිරීම් සඳහා පෙලඹීම, යොමුවීම හා පවත්වාගෙන යෑම සිදුකරන්නේ ශ්‍රේණිගත ආයතනය/නිකුත් කරන්නා

විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව පමණි. කිසියම් ප්‍රතිවිරුද්ධතාවක් ඇත්නම් පහත සඳහන් කරුණු හදාරන්න.

**අනුමතකිරීමේ ප්‍රතිපත්තිය.**

යුරෝපා සංගමය හෝ එක්සත් රාජධානියෙන් පිටත ගිවිසුම් ආයතනයෙහි ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් නිකුත්කිරීම සඳහා අනුමැතිය ලබාදෙන්නේ පිලිවෙලින් යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය තුළ පවතින නියාමනය කෙරෙන ආයතනවල භාවිතය සඳහා පමණි. එය සිදු කෙරෙන්නේ EU CRA නියාමනයන් හෝ එක්සත් රාජධානියෙහි ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන නියාමන 2019 (වෙනස්කම් කිරීම ආදිය) (යුරෝපා සංගමයේ 2017) යටතේය. එය සිදු කෙරෙන්නේ අවශ්‍යතා මත පමණි. යුරෝපා සංගමය හා එක්සත් රාජධානිය තුළ ගිවිසුම් ආයතනය විසින් සිදු කළ අනුමතකිරීම් ගිවිසුම් ආයතනයෙහි වෙබ් අඩවියෙහි Regulatory Affairs පිටුවෙන් දැකබලා ගත හැක. ශ්‍රේණිගත සමාගම් සඳහා වෙන්වූ ආයතන සාරාංශගත පිටුවෙහි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් හි අනුමතකිරීමේ ස්වභාවය දැගත හැක. එමෙන්ම ව්‍යුහගත කළ මූල්‍ය ගනුදෙනුවල විස්තර ගිවිසුම් ආයතනික වෙබ් අඩවියෙහි ගනුදෙනු විස්තර පිටුවෙහි දැක්වේ. තවද මෙම සියලු හෙලිදරව්කිරීම් දිනපතා යාවත්කාලීන කෙරේ.